



ඉ. ඉ. ව. 2556 බිනර මස කළුපය, ර. ව. 2012 ක් වූ සැපේතැම්බර් මස 29 වන දින
වැළැඳුව මූල්‍ය සාහාර ගාන්තිසේවා සංසදයේ නිර්මාතා ගරු යට්ටේ සහාපති
වී බඩුලිව් ඒ කළේයානු වසන්ත මහතා විසිනි.

අවිදු අදුර දුරකරන සොයුරු දැනම

සංස්කරණ නිකාය අවිජ්‍ය පාඨම සුතුය

ධමිකාම් පින්වතුනි,

2012 වසරට යෙදෙන බිනර පුර පෝදිනය අදයි. ධම් ස්වාමි වූ හාගේවතුන් වහන්සේ වික්තරා හිඹුම් වහන්සේ නමක් විමසු කාරණයක් උදෙසා දේ(නෑ) කරන ලද දැනමක් අද මෙම දැනම් පණිව්‍යයට මාත්‍රකා කර ගතිමි. මෙය සුතු පිටකයේ සංයුත්ත නිකායේ හතරවෙනි කොටසට අයිති දේ(නෑ)වක්. 'හාගේවතුන් වහන්සේ සැවැන් තුවර වැඩ වාසය කරන දීනෙක වික්තරා හිඹුම් වහන්සේ නමක් පැමිණු වැදු විකත් පසෙක හිඳිමින් අහනව. 'ස්වාමිනි එ හාගේවතුන් වහන්සි, කෙනෙකුට අවිද්‍යාව (= නොදුනීම්) දුරු වෙන්නේ විද්‍යාව (= දැනුම) ඇති වෙන්නේ ජ්‍යෙෂ්ඨය කොයි විද්‍යාව දැනගත්ත කෙනාට ද? දකින කෙනාටද? යහුවෙන් ඉතා කෙටියෙන් අහනව. බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු වශයෙන් දේ(නෑ) කරනව.

”මහත් අසේ අනිතජ (= අස්ට්‍රිට) වගයෙන් දැනගන්න, අනිතජ වගයෙන් දකින්න , එවිට අවිද්‍යාව නැතිවෙනව විද්‍යාව උපදිනම්).

විසේම අස්ට්‍රිට පෙනෙන රුප, අසේ අතිවන වික්ද්‍යාත්‍යාලුය (=අසේ නිසා අතිවන දැනුම), අසේයි, රුපයි ,වික්ද්‍යාත්‍යාලුය විකතුවී අතිවන ස්පර්ශය, ඉහත කි ස්පර්ශයෙන් හටගන්නා සැප හෝ දුක් හෝ මධ්‍යස්ථාව වූ (=ලපේඛණ) යන විද්‍යාම් අනිතජ ලෙස දැන අවබෝධ කරන්න අනිතජ ලෙස දකින්න. මේ විද්‍යාව ආයතන හයෙන් ඉතිරි ආයතන පහ දිහාද විනම්, කණ, නාස්‍ය, ද්‍රව්‍ය, කය මනස අනිතජ ලෙස දැනගන්න දකින්න.

01. (වකුව) අස්ට්‍රිට ජේන රුප අසේ වික්ද්‍යාත්‍යාලුය අසේ ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න
02. (සොත) කණුව අසේන ගබ්ද කණෙහි වික්ද්‍යාත්‍යාලුය කණෙහි ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න
03. (කාණු) නාස්‍යව දැනෙන ගඳ සුවද නාස්‍යේ වික්ද්‍යාත්‍යාලුය
නාස්‍යේ ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න
04. (ප්‍රවිහා) ද්‍රව්‍යව දැනෙන රස දිවේ වික්ද්‍යාත්‍යාලුය
දිවේ ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න
05. (කාය) ගරීරයව දැනෙන පහස කයේ වික්ද්‍යාත්‍යාලුය
කයෙහි ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න
06. (මන) මනස්ට දැනෙන අරමුණු මනසේ වික්ද්‍යාත්‍යාලුය
මනසේ ස්පර්ශය අනිතජ ලෙස දැනගන්න දකින්න

විමෙන්ම 'අභයේ, කනේ , නාසයේ, දුවේ , ගරිරයේ, මනසේ යන ආයතන හයෙහි වෙන වෙනම එම ආයතනයන් , අරමුණුන්, එහි විකල්භණයන් එහි ස්පර්ශයන් නිසා යම් කිසි දුකක් සැපක් විසේ නැතිනම් දුක් නොවුන් සැප නොවුන් යමිකිසි විදිමක් වේද එයද අනිත්‍ය ලෙස දැන අවබෝධ කරගන්න දැකින්න එවිට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව පහළ වේ

එම හිකුතුන් වහන්සේට හාග්‍යවතුන් වහන්සේ මේ විද්‍යට ගැඹුරු කාරණයක් ඉතා සරලව ඉදිරිපත් කළ). සසර දැකින් මිදිමට ජ්විතය දැකින විදි මේ බුද්ධ දේශනාව තුළින් ඉගෙන්වෙනව). සමහරවිට අභ්‍යමුන්ට දැනෙන්න පිළිවනි මේ දහම් පත්‍රිකාවේ මිට වඩා අලංකාර බණා කට්ටාවක් තිබුනා නම් කොට්ටර සූන්දරද? මෙය ඉතා ගැඹුරුයි කියල). ඒක තමයි අපේ හිනේ ස්වභාවය. සංසාර වැඩියෙන් බණා අහන කොටන් පුරුදුවෙලා තියෙන්නේ සූන්දරකම ප්‍රතිත කම, අලංකාරකම, හැමදාම විහෙම හිතුවෙන් හාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දුන් මග කවදාවත් දැකින්න දැනගන්න ලබන්නේ නැහැ. අලංකාර බණා කට්ට නරක දෙයක් නොවේ, ඒවා තිබෙන්නේ මේ ගැඹුර දැකීමටය.

දැන් අපි බලමු මේ ධම් න්‍යාය අපේ ජ්විතයට විකතු කරගන්න විදි. බුද්‍යාමුදුරුවේ විවෙක දේශනා කර තිබෙනව ' මම ධම්ය දේශනා කරන්නේ ඔරුවකට උපමා කරලා අයි? ඒ ඒ ඔරුවකට ධම්ය උපමා කරන්නේ විනෙරවීම සඳහා කුමකින් විනෙර වීම වද? නිතර දුක් දෙන සසර නමති දුකෙන් විනෙරවීමට ඒ වික්කම උන් වහන්සේ වවන දෙකක් පැහැදිලි කරනව). 'නිතතරනත්‍යය නො ගහනත්‍යය අල්ලගන්න නොවේ. අතහැරීමටයි. විසේ නම් 'අවිප්ප පහාන යන්නෙහි තේරුම නොදුන්නාකම නැතිකිරීමයි. නොදුන්නේ කුමක්ද? දුබාදි අවතැන නොදුන්නා කමයි. විනම්,

01. දුකෙඩ අකුජනාණ - සන්වයන් උපදින කාමලෝක 11 කි . රුප ලෝක 16 කි. අරුප ලෝක 04 කි. මේ 31 ක් හවයන් තුළ පවතින එනම් සංසාරයේ රුප, වේදනා, සකල්ජනා, සංඛාර, විකල්ජනා යන උපදාන 05 නොසිදි පවති. මෙහි ඉපදීම, දිරීම මරණාද දුක් නිතර පවතින නමුත් එහි

යට) තත්වය යම් සිතක අවබෝධ කර ගැනීමට ඉඩ නොදු ඇත්ත වසා දූම්ම අවිද්‍යාව හෙවත් මේහයයි.

02. දුකඩ සමුද්‍යෙ අකදුකදාණා - හේතුවකින් සහ ව්‍යුලයකින් හටගන්නා වූ ඉහත කි සියලු හවයන්හිදී දුක උපදුවන තස්ම්ණාව (=අභාව) බවද විය දුකට හේතුව බවද, නොදුන්නා කම අවිද්‍යාවයි.

03. දුකඩ නිරෝධ අකදුකදාණා - ඉහත කි ස්ථානයන් හිදී ඇතිවන දුක් සඳහා හේතුවන ආභාව නැතිකිරීම 'නිරෝධ යයි. ඒ නිවනයි. සංසාර වාරක නම්වූ සයර සැරිසරණ දුඩ රෝධය ඒ නිවන තුළ නැත. දුක් නමති පකදුවසකඟඩ දුක, ව්‍යුති - ප්‍රතිසන්ධි වශයෙන් නොපවති. මේ දුකින් මිදුමේ පිළිවෙත පිළිබඳ යම් දූනිමක් නැතිනම් විය අවිද්‍යාවයි. මේහයයි. අනුවත් කමයි.

04. දුකඩ නිරෝධ ගාමිණියා පටිපදාය අකදුකදාණා - ඉහත කි දුක නිරද්ධ කිරීම සඳහා පිළිපදිය යුතු ප්‍රතිපත්ති ආයසී මාශීය හෙවත් සේවාන් - සකසදාගාමී- අනාගාමී - අරහත් යන ලෙවිනුරා කුසල් සින් සතර ඇතිකරගන්නා විකම පිළිවෙත නම් වූ ආයසී අශ්ච්ඡාංගික මාශී සත්‍යයෙහි යම් නොදුනිමක් වේද විය මේහයයි. අවිද්‍යාවයි.

05. ප්‍රබඩ්ධනෙත අකදුකදාණා - සයර පැවැත්ම යනු උපාදානස්කජඩ පහක් වශයෙන් පැවැත්මයි. වත්මාන ප්‍රතියෙහි අතිතවුද, අතිත ප්‍රතින්හිදී ද ස්කන්ධයෙන් වශයෙන් පවතින බව නොදුනිම මුළුවකි. මෙය සත්වයන්ගේ සින් සතන්ති සහ වලා පටලයක් සේ පවති. මේ නිසා අනිජුලාති මහා ප්‍රජාවන්තයින් ද, මුළුව් ගාස්වතාදී මිට්සා උපදුවා ඇත.

06. අපරනෙත අකදුකදාණා - ඉහත අතිත පමණක් නොව අනාගත ස්කජඩ පරම්පරාව පිළිබඳව ද තතු නොදුන මුලා වීමයි. මෙය අවිද්‍යාවයි.

07. ප්‍රබඩ්ධතාපරණෙන අකුණුතු - අතිත අනාගත ස්කන්ධ දෙකාවිධාසයම වසන්නා වූ මෝඩල හෙවත් මුදාවයි. බුද්ධිමියන් ජ්‍යෙෂ්ඨ කළ 62 ක් මිටිනා පිළිගැනීම් උපදාවා ඇතිබව දැහමේ දැක්වේ. මෙය සත්‍ය නොදුකිමේ අවිද්‍යාවයි.

08. ඉදාපාපවචනා පටිවච සමුපපනෙනසු ධමෙමසු අකුණුතු මෙයින් දැක්වෙනුයේ බුදු දැහමේ භරය වන හේතුව්ල දැහම හෙවත් පටිවච සමුත්පාදය පිළිබඳ දැනුම ඇතිකර ගතිමට නොදී වසා දැමීමයි. සැම බොද්ධයෙකුම යම් පමණිකින් හෝ ඇතිකර ගතයුතු දැනුමකි විය නොදුන්නාකම අවිද්‍යාවයි.

ඉහත දැක්වූ මේ දුන්ඩා අට නොදුන්නාකම අවිද්‍යාවයි. මෙය ඇතිවීමට ප්‍රධානව යොමු වෙයි. ප්‍රධාන කරුණු 05 කි විනම්, නිවරණ ධම් පහයි.

01. කාමවජ්‍යඳ - කම්සැපතට ඇති ආගාව

(2) ව්‍යාපාද = තරහව

(3) වින මිද්ධ = වියසී නැතිකම

(4) උදාධවචකකුවව = සිතෙහි නොසන්සුන්කම (කළ පවු සහ නොකළ කුසල් පිළිබඳව පසුතැවීල්ල)

05. විවිකිවජ = බුද්ධඩ අවතැන පිළිබඳව සකය.

දැන් අපි බලමු. අවිද්‍යාව දුරකර විද්‍යාව පහළ කර ගන්න. අපි කළ යුත්තේ කුමක් ද? කියා පළමුවෙන්ම කළ යුත්තේ ධමිය පරිහරණය කරන විදි අවබෝධ කරගන්න ඕනෑ.

මෙයට හොඳ උපදේශය කිරීම සූත්‍රයෙන් ගත හැකිය. හාග්‍රවතුන් වහන්සේගේ කාලයේ කාලාම කියල ගමක් තිබුන). ඒ ගැමීයා කාටවත් රටටිටන්න බැරි කදානුවන්ත පිරිසක් හාග්‍රවතුන් වහන්සේ ඒ නුවරට වැඩීම කරපු වෙලාවේ උන්වහන්සේට වැදුලා කියනව). ස්වාමිනිල මේ ගමට එක වික ආගම් වල අත්තන් අවෝත් ඒ අයගේ දාහම හරි බවත් අනික් අයගේ දාහම වැරදි බවත් කියනව). අපට සැකසි, ඒ නිසා ස්වාමිනි C, අපට හරි කවද? වැරදි කවු ද කියලා කියා දෙන්න කියලා . ඉල්ලුමක් කළ).

හාග්‍රවතුන් වහන්සේ දේශනා කරනව). කාලාමයෙනි, ඔබම නිදහස්ව තේරුම් ගන්න. යමෙකුගේ සිත තුළ කාමාගාව, තරහ, මෝඩකම, අතිවේනම් වය යහපතට ද, අයහපතට ද හේතු වෙන්නේ කියා කළුපනා කරලා උන්තර දෙන්න . 'අයහපතටය ස්වාමිනි C, 'ඒ ලෝහාදි අකුසලයන් පවතින සිතින් ප්‍රාණාතාදිය කරයි නම්, වය දුකට ද?, සැපට ද?, හේතුවන්නේ ? 'දුකටයි. ස්වාමිනිල , 'වය වැරදිද? නිවැරදිද ? , 'වැරදිය ස්වාමිනි C ඉන්පසු යහපත් පැත්ත ගැන ද විමසා කාලාමයින්ගේ සිතෙන්ම උන්තරය ලබා ගත්ත). වෙනුමනම් කාලාමයෙනි, යය විදියට නුවතින් දැන ගත්ත නුවතින් දකින්න. වික වික්කෙනා කිවි නිසා පරපුරෙන් ආව නිස). න්‍යායට ගැලපෙන නිස). පොත පතේ තිබෙන නිස). මතයට ගැලපෙන නිස). ආදි වශයෙන් බලන්න වප). තම සිතින් යෝතිසේ මනසිකාරයෙන් දකින්න කියල ප්‍රායෝගිකව අවබෝධ කළ). උන්වහන්සේ විදා ඔවුන්ගේ සිතටම ලෝහද්ධිවේ, මෝහ වැරදි බවත් අලෝහ, අදේශ, අමෝහ, නිවැරදි පැත්ත බවත් වදාලා කාලාමවරු දිවි නිමියෙන් තෙරවත් සරණ ගිය).

ධමිය තම සිතට ගෙවාගත්ත විදි උන්වහන්සේ කාලාම සූත්‍රයෙන් පෙන්නුව ඒ සඳහා බුද්ධිමත් වෙන්න හින. බුද්ධි හින වෙලා බැහැ.

අව්‍යාප්‍ය පහාන සූත්‍රයේ මුළදීම කියනව ඇස අනිත්‍ය ලෙස දැන්නගත්ත දකින්න. විකෙනෙහිම විද්‍යාව පහල වෙනව). කත්ත, නාසය දිව ගිරිරය මනස, යන ආයතනයන් දිහාවද වසේ බලන්න. යනුවෙන් පහැදිලි වෙනව).

ලෝකයේ සත්වයෝ එසේ නොබලන නිසා දුක නැවත නැවත ඇති වෙනව). තම ඇසට තම ප්‍රියකරන යමක් දුරශනය වුනෙන් ඒ සමග ඇලීමද අප්‍රිය යමක් සමග ගැටීමද ඇපේ ස්වභාවයයි. එය නුවතින් දුකින්නේ නම් දූනගන්නේ නම් ඇලීමෙන් සහ ගැටීමෙන්, ඇතිවන උපදින අවදාචට වඩා නොඇලීමෙන් නොගැටීමෙන් ඇතිවන සහෙසීම තම සිතට දුනෙනවා එය තම සිතට දහම ගලපා ගැනීමයි.

අප පිටත් වෙන්නේ ධ්‍රීයට බාධා කරන නුවතා නැතිකරන මෝඩිකම ඇතිකරන සමාජයක ඒ නිසා තමයි බුදු දහම යයි කියමින් වෙනත් මතවාද කර ගහගෙන යන්නේ. අද වැඩි දෙනෙක් අමාරුවේ වැවෙන්නේ ධ්‍රීය තම සිතට නොගැලපා මුදලට වාසියට විද්‍යාචට, පහසුචට ගෘජන්න යැමෙන්, පරමිපරාවෙන් උරුම වෙවිව තෙරුවන් සරතාත් නැතිකරගන්නාවූ බව ඔවුන් දූන්නෙන් නැහැ. පංචතිවරණ කියලා මුලදී සඳහන් කළේ මේ බාධකයන්ම බව කොට්‍යෙන් තේරුමේ ගත යුතුයි.

අසේ, සහ, නාසාදී ඉභ්‍යයෙන් සහ එම ගන්නා අරමුණු සහ එයින් ඇතිවන වික්ද්‍යාත්‍යායන් එයින් ලබන විද්‍යා අපිට දුකට හේතුවන විද්‍යා නුවතින් දූන නුවතින් දුක තේරුමේ ගන්නා විද්‍යා මේ සුතුයෙන් පැහැදිලි වෙනව.

සමහරු ජ්‍යෙනයට ධ්‍රීය ගෘජන්න බයයි. අවද්‍යාච කියන්නේ නොදුන්නා කම නම්, විද්‍යාච කියන්නේ දූනුම නම්, අවද්‍යා ප්‍රභාත්‍යාය කියන්නේ නොදුන්නා බව දුරු කිරීමයි. දුරු කිරීමටත්, ලබා ගැනීමටත්, දුරු නොකිරීමේ ආදිනවත් ලබා ගැනීමේ ආතිශාසන් දූන ගත යුතුයි. ඒ සඳහා තම ජ්‍යෙනයම උපයෝගී කරගත යුතුයි. තම සිතම නාවිතා කළ යුතුයි. නාවිතා සිතක් ලොකික ලෝකොත්තර දෙපැත්තම ඉක්මනින් වටහා ගන්නවා). එසේ නොවූ ජ්‍යෙනයකට දේව බලයෙන්, බන බලයෙන්, දේශපාලන බලයෙන් හෝ කුමන බලයක් තුළින් ආරක්ෂාච පැතුවත් අවසානයේ අසරණ වී මරණයට මුහුණ දීමට සිදුවේ.

අපේ මෙලෙට ජ්විතයට මේ දහම ඉතා පහසුවක් සරල කමක් ඇතිකරනව). තම පොදුගලිකත්වයට මෙන්ම ලෝකය සමග හැකිරෙන විටද, ඒ සරල කම නිසා ජ්විතය දිහා නුවතින් දකිමට හැකි වෙනව). ලෝකය සුන්දර ලෙස දකිනව). විවිධ අනත්ත කාලයක් ලෝහය, තරඟව, මෝඩකම සමග තිබූ නැකම ඇත්වෙනව). රහතන් වහන්සේලා සුන්දර වනය, ස්වභාව ධ්‍යාම ප්‍රිය කළ). විනි නොඳුලී විත්ත විවේකය ඇති කර ගත්තා. ඒතුළින් සිත ගොඩ නගා ගැනීමට පසුබිම හදා ගත්තා. අනිත්‍ය දේ අනිත්‍ය ලෙසට දැකළා සිත් නිවා ගත්තා. පකිදුරන්, පිහිටිමට වඩා සංවර කර ගත්තා. වත්මන් සම්පයේ අප ජ්විත ඇවුලෙන් ඇවුලට පත්ව ඇත්තේ විවේක සිත් ගොඩනගා ගැනීමට දිනපතා කාල සටහනින් වික තප්පරයක් වත් වෙන් නොකිරීමයි. විනමුන් අපි බොද්ධයෝ යයි කියා ගනිමු. බොද්ධකම යනු ගුණධීයයි. විය තම සිත තුළ දියුණු කරන දෙයක් මික ලෝකයට පෙන්වන්නක් නොවන බව සිතට ගනිමු.

අද ලෙට බොහෝ දෙනා බොහෝ දේට පුරුදු වී ඇත්තේ තම වගකීම හඳුන නොගෙන වගකීම සම්පූර්ණ නොකොට කෙටි වැරදි මාර්ග වලින් තම අනිමතාර්ථ මුදුන්පත් කරගැනීමයි. වියින් සිදුවී ඇත්තේ තව තවත් දුක ඉපදිමයි. ප්‍රශ්න වැඩිවීමයි,. ගැටු පැන නැගීමයි. මේ සඳහා හේතු වන කරුණු පහ නැවත සිනියට ගනිමු.

ආසාව , තරඟ, නිදිමත (= අලසකම), සිතේ විසිරීම, සැකය මේවාට වගකිවයුත්තේ කළුද? තමන්මය. විවිධ ඉඩ්චිටම සිනිය පිහිටිම ඇති වී අවද්‍යාට දුරවේ විද්‍යාට පහළ වේවී.

'අනඩකාරෙන ඔනදුධා පදිඛ. න ගවෙසස් අවද්‍යා අන්ඩකාරයෙන් පිඩිනව සිටින ඔබ ප්‍රජා නමැති පහන නොසායන්තේ මන්ද? අවද්‍යා අභඩකාරය දුරුලුමට ප්‍රජා නමැති පහන කුමක් හෙයින් නොදුල්වු ද?